

11. එතෙ තේ උහො අන්තේ අනුපගම්ම. මේකෙන තත්ත්ගතො ධමම් දෙසහි අව්‍යාපිතා පවිච්‍ය සංඛ්‍ය..... සෑ.නි. 4, අවේලකස්සප සූත්‍රය - පිට 30.
12. යෙ ධමම් හෙතුප්පහා..... මහාවල්ග පාලි 1, පිට 84.
13. එතෙ තේ උහො අන්තේ අනුපගම්ම මේකෙමා පටිපද තත්ත්ගතො අභි සම්බුද්ධ සෑ.නි. 5, ධමම්වක්කප්පවත්තා සූත්‍රය - පිට 270.
14. නෙව අහිනන්දී තබාං න පටික්කොසිතබාං. දි.නි. 2, මහා පරිනිබ්බාන සූත්‍රය, පි. 194.
15. පත්‍රිකාවේයා ව ඡුම්මමටයා - ධමම්පද - අප්පමාද වග්‍ර 8.
16. කුල්ලපම් වෙ හික්කවේ ධමම් දෙසිස්සම් නිත්තරණත්තාය නො ගෙ ශේත්‍රාය ම.නි. 1, අලදේශ්පම සූත්‍රය, පිට 336.
17. යෙ පටිවිව සම්ප්‍රාදා පස්සනි සේ ධමම් පස්සනි....
18. ජය වෙරං පසවති - දුක්කං සෙනි පරාජ්‍යෙනා උපසන්තො සූඩං සෙනි හිත්වා ජය පරාජය. සෑ.නි. 1, පයිම සංගාම සූත්‍රය, පිට 154.
19. අතිතං නාභු සෞචනති - නැජ්ප්‍රජපනති නාගතං. පවිච්ප්පන්තොන යාපනති - තෙන වේශේනා පසිදනි සෑ.නි. 1, අරස්ස්ද සූත්‍රය, පිට 10.
20. සනන්තා යන්ති කුස්සොබ්බා තුණ්නි යාති මහොදයි සෑ.නි. නාලක සූත්‍රය, පිට 222.
21. පුටියස්සලොක ධමමෙහි විත්තං යස්ස නකම්පති සෑ.නි. මැයෙ සූත්‍රය, පිට 82.
22. යටින්දව්ලා පය්විං සිතොසියා - සෑ.නි. රතන සූත්‍රය, පිට 70.

14

## සාංඛ්‍යෝචික අධිසත්තාව හා ආචාරවාදී නවකතාව

ඇත්‍යා සම්බන්ධ

සත්තාව යන්න ප්‍රබන්ධයෙහි මතු නොව මානවගාස්ත්‍ර ක්ෂේත්‍රයේ විවිධ පරාසයයෙහි විද්‍යා විෂය බාරවේ ද නිරන්තර හාවිතයේ ඇති වද්‍යනකි. සත්තා යන්න ශ්‍රී සූම්ංගල ගබඳ කොළඹයේ විවරණය වන්නේ "විද්‍යාමාන, තිබෙන" ආදි අරුතිනි. සම්බුද්ධ යනු ද රට පර්යාය වෙයි.<sup>1</sup> අධිසත්තා යන සමාස වූ යෙදුම තුතනයේ සම්පැනය වූ සිංහල ගැඹුදු කොළඹ බොහෝමයක ඇතුළත් නො වේ. මහැදුරු සුනන්ද මහේන්දුගේ සාහිත්‍යකාලා ගබඳකරයෙහි "Surrealism" යන රු සමාන ඉංග්‍රීසි වචනය විවරණයේ දී අධිසත්තාව යන්නට කෙටි විවරණයක් සැපයී තිබේ. "අධිතාත්වික වාය මගින් කියුවෙන්නේ සිහින ලෝකයක් හෙවත් මායාමය තෙයකින් යථාර්ථ අර්ථකාලාය කළ හැකි බවකි"<sup>2</sup> එහි වූ යාන්ත්‍රණය හඳුන්වා ඇත. මහැදුරු ඒ. වී සුරවීර සිය සාහිත්‍ය විචාර ප්‍රදීපිකාවෙහි, අධියාර්ථවාදයෙහි ඉතිහාසය සැකෙවින් දක්වා ජේම්ස් ජෝනිස්ගේ "Finnegans wake (1939)" නවකතාව නිදසුනක් සේ උප්‍රටා දක්වා තිබේ.<sup>3</sup>

පුරුහියානු සිහින වියේල්සන ක්‍රමයේ දී (Freudian theory of dream analysisia ස්ව්ප්නයක දක්නට ඇති ග්‍රේත බව (Latent) හා අස්වාජාවික බව (distorted) එකි ස්ව්ප්නයට ආවේණික ස්ව්ප්න කෘත්‍යය යැයි (Dream work) දැක්වේ. එය ද්වීතීයික වර්ධනයේ දී උග්‍රහුරුක හා විද්‍යාමාන යාන්ත්‍රණයක් සේ හඳුනාගත හැකි වේ.<sup>4</sup> අධිසත්තාව තුළ දී ද සිහිනයක දක්නට ඇති යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ. විද්‍යා බාරා (The stream of consciousness) ක්‍රමයේ දී අවදි ව සිටිමින් ම, සිහින දොරුවකින් ඇතුළවීමක් හෙවත් ද්වා සිහින (day dreams) තත්ත්වයක් අත්දකීමට ලැබේ. සර ආතරවේලිගේ "chinese dream" කෘතියේ මෙවන් අවස්ථා ඇතුළත් වේ. එහි දැක්වෙන අන්දමට එක් රාජ්‍ය නිලධාරියෙකු වරක් උණ රෝගයෙන් ඔන්පැල ව වැටිර සිටිය දී, ඔහුගේ ආන්මය මහුගේ පොකුණේ මාවකුට ආරුඩ් වෙයි. නිලධාරියාගේ අරක්කුම්යා ඒ මාඟවා ඇමක් යොදා අල්වාගෙන මැරිම පිණිස මන්නය ඔසවයි. නිලධාරියා "මරන්න එපා" යනුවෙන් සිය කුටියේ සිට මොර දෙයි.<sup>5</sup> අධිසත්තාව නිරන්තර ව වඩා ද්වීතීයික තත්ත්වයෙහි. අප කා තුළත් ප්‍රාථමික ලෝකය පිළිබඳ ජනග්‍රෑතියක් තහවුරු ව පවතී. ඇන් ස්වින්නේන් (Ann swinfin) දක්වන අන්දමට ප්‍රාථමික ලෝකය පිළිබඳ ව (පායකයා කෙරෙහි) ඇති කෙරෙන වර්ධනීය

ආකල්පය නැවත ද්වීතීයිය ලේකයට (Secondary world) තිරුමාණත්මක ව අනුත්වමේ දී පරිකල්පනිය සාධකයක් වෙයි.<sup>6</sup>

නුතන ප්‍රබන්ධකරුවා මවන මේ ද්වීතීයිය පරිකල්පනිය ලේකය නුදුක් මානුෂික පැවැත්මේ ම, වඩා තිරුමාණත්මක දිගුවකි. (Creative extension) පෙරදිග ගිලුණු මූලයන් ඇති සාංදාශ්ටික වාදයේ (Existentialism) විෂය රාමුව වැඩුණේ බටහිරය. සාංදාශ්ටිකත්වය පැවැත්මේ මිනිස් අවස්ථා (Human situations) එල්ල කර ගනී. සොරෙන් කියතිගාඩී (soren kierkegaard), නියෝචිත් (Nietzsche) වැනි සාංදාශ්ටික වින්තකයන්ගේ මූලික අදහස් මිස්සේස් හර්මන් හෙස කරා විභිඟුණු සාංදාශ්ටික වාදය ඔහුගේ ප්‍රබන්ධයෙහි වමත්කාරජනක ව විකසිතවීමක් සිදුවීමි. සාමාන්‍ය ජ්විතය කෙරෙන් ඉකත් තු සහ අසාමාන්‍ය අමුතා සේවරුප දරන්නා වූ, ආධ්‍යාත්මික ව අතියින් තියුණු තල තියෙළුතනය කරන මිනිස්සු මෙබදු ප්‍රබන්ධවල හමුවෙති. ජ්විතය එපා වූ කාංසා බර මිනිස්සු පිළිබඳ ව සාකච්ඡා කරන ඇල්ලෙබෙයා කැමුණු ලියු "සිසිජියස්ගේ මිල්‍යා ප්‍රබන්ධය" නම් රචනාවේ දී සඳාකාලික දක උරුමකරගත් මිනිසා අවධාරණය කෙරේ. ඔහුගේ "The Rebel" හෙවත් කැරලිකරුවා තම් කානියේ යෝජනා කරනුයේ ගැලීමේ මග තම් දිවිනසා ගැනීම බවය.<sup>7</sup>

සාංදාශ්ටිකවාදය සමස්තයක් වගයෙන් ගත්කළ එය බටහිර සංවිධානය වූ ප්‍රවණතාවක් නමුදු රට අත්ත ග්‍රහණය වූ වැදගත් දැනුම් කළාපය අතියින් ප්‍රාථල් හා අනාදීමත් ව දැකිය හැකිකේ මහායාන සම්ප්‍රදායෙහි වූ තාන්ත්‍රික ප්‍රවණතා ඇසුරෙහිය. ව්‍යුතාන සම්ප්‍රදායෙහි එකළස් ව පවත්නා ලිංගිකත්වය හා එහි ම ප්‍රතිනිර්මිත දිගුවක් වූ සන්තර්පණය වූ අධ්‍යාත්මය පිළිබඳ ව ජේෂ් ස්ටේවන්ස් (John Stevens) ලියු "Lust for Enlightenment" කානියේ දැක්වේ.<sup>8</sup>

මෙවන් කරුණු අපට ආධාර වන්නේ 1989-90 දෙකායේ හා පසු ව ලියුවුණු සයිමන් නවගත්තේගමගේ නවකතා විවරණයෙහිලාය. එහෙත් මෙහි දී නවගත්තේගමගේ නවකතා පිළිබඳ දිර්ස වගයෙන් සාකච්ඡා කරනු නොලැබේ. එම ආධ්‍යාත්මයන්හි එන මනොලිංගික අහිප්‍රේරණ. රුපක අදිය වටහා ගැනීමේ දී ප්‍රාන්ස් කළුකාගේ ප්‍රබන්ධ සිහියට නැගේ. කළුකාගේ කෙටිකතා එකතුවකට හැදින්වීමක් සහයන ගාලුයෙල්ප්‍රාන්සිපොඩිසි (Gabriel Josipovici) මෙබදු අදහසක් දක්වයි. "අපි කළුකා ගැන සිතීමේ දී ඔහු දුෂ්චිත වූ (morbid) හා ජ්වලිංචා කාමුකයකු (masochistic) ලෙස දකිනු. එහෙත් මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් තම් කළුකා එලියට මෙන් ගක්තිමත් හා ආත්ම විශ්වාසයෙන් යුතු අයකු බවයි"<sup>9</sup>

කළුකාගේ ආධාර තුළ වූ අධිසන්තාව ඇසුරෙහි මිනිස් මානසිකත්වයේ ඇතැම් ආසාධ තත්ත්වයන් සන්වයන්ගේ වර්යා හා හැඩුතල බවට පත්වෙනු පෙනෙන්. මේ කියන්නා වූ අධිසන්තාව වඩාත් උත්කර්ෂවත් ලෙස ගාලුයෙල් මාකෙස්ගේ "One Hundred years of solitude" කානියේන් සල්මන් රැෂ්ඩ්ගේ "Midnight's Children" වැනි

කෘතිවලත් දක්නට ලැබේ. කාලයේ මායාව ඉදිරියේ සාමාන්‍ය ලේකයේ මිනිසුනට සිදුවීය හැකි විස්මානික තත්ත්වය (Absent minded nature) ගාලුයෙල් මාකේස් සිය ප්‍රබන්ධයේ වඩා නාවාමය ලෙස තිරුප්පණය කරයි. ජේස් ඇකාචි යෝ බුළුත්ත්වීය, ජ්ජ්සිවරැන්ගේ අසිරිමත් සොයාගැනීම් සිහිපත් කරනු වස් මතක යන්ත්‍රයක් (Memory machine) තිරුමාණය කිරීම අරුණයි. මේ ත්‍යාදාමයේ එක් කැනක දී ඔහු අන්මුඛයට එක් අමුත්තෙක් පැමිණෙයි. එක් අමුත්තා දුටු කෙණෙහි යමිකිසි අවස්ථාවක ඔහු දැක ඇතැයි ජේස්ට්ට සිතෙයි. එස් ආ අමුත්තාට ද බරපතල විස්මානියක් තිබිණි. එය මෙස් විස්තර වෙයි.

"---he had known him at another time and that he did not remember now. But the visiter was aware of his falseness. He felt himself forgotten, not with the irremediable forgetfulness of the heart but with a different kind of forgetfulness, Which was more cruel and irrevocable and which he knew very well because it was the forgetfulness of death."<sup>10</sup>

ආවාරය ලියනගේ අමරකිරති සිය අමුත් කකාව කානියේ මෙස් දක්වයි. "මේ සිද්ධි සියල්ල යථාර්ථය පිළිබඳ අප් සම්මත අදහස් අහියෙළයට ලක් කරයි. ගුන්තරගාසයේ තහඩු බෙරය (The tin drum) කතාවේ වරිතයක් කැ ගසන විට විදුරු පවා බ්ලිංජාම, ඇසින් බැලීමෙන් ඔරලෝසුව මුහුණත් ප්‍රපුරවා හැමි ආදි ක්‍රියා ඇතැම් විට මනෝවෙදුවරුන් විසින් මනොහාන්තින් ලෙස හදුන්වනු ලැබීමට ප්‍රාථිවන"<sup>11</sup>

අධියරාර්ථයේ ඉපැරණී හාවිතය වූයේ ආගමික ආභ්‍යානයයි. එය සපුරා ආවාරධනීය අරුණුනකින් යුතු වූවකි. ඇන් ස්වින්නේන් (Annswinfen) දක්වන අන්දමට සි. එස්. ලෙවිස (C.S. Lewis) කිතුනු සම්ප්‍රදායේ අගමික අභ්‍යන්ත පදනම් කරගෙන ප්‍රබන්ධ ලියුවෙකි. උරසුලා ලෙගුයින් (Ursula leguin) සි. එස්. ලෙවිස්ට හා ගාලෙයිල්චිට (Garfield) ද වඩා එක් ආගමික පදනම ප්‍රනර් අගයුමකට ලක්කළයි. ඇගේ "The Earthsea Trilogy" වතින් එදිනේදා ජ්විතය ආගුයෙන් අප එය ගත කරන අතරතුර ම ද්වීතීයික ලොවකට කුවුල් විවර වන සැරී කිවාය. උරසුලා ලෙගුයින් සැහන් කරන මේ තත්ත්වය නවගත්තේගමගේ ප්‍රබන්ධ සියෙන විට පායික අපට දැනෙන්. අපට ආවෙශික වඩා මූලාරුසී (original) ආගමික ලොකයක වඩා ද්වීතීයික හා ප්‍රනර් අගයුම් ස්වරුපයක් එවායේ ඇති. මෙහි කියවුණු ද්වීතීයික තලයට නොයි ප්‍රාථමික හා ගුරුරුපි ආගමික ලොකයක තතු සහස්සවයුව, සීහෛ වත්තුව ආදි අවවා ඇසුරෙහි පැනෙනයි. එවායේ එන සිසාන ප්‍රේතයා, සහල් ජ්‍යෙෂ්ඨයා, ගොන් ජ්‍යෙෂ්ඨයා අණින් වෙතින් සාක්රීණ ලෙස ගොඩනැගිය හැකි කරාවස්තුවක සරලිකාත අවස්ථාවක් දැකියි.<sup>12</sup>

## ආචාර්යවාදී ප්‍රබන්ධය

එක් දහස් නමසිය තිස්තුන හා එක්දහස් නමසිය අසූදෙක අතර කාලයේ ඇමෙරිකාවේ විසු ජේන් ගාචිනර (John Gardner) නම් ලේඛකයා සාහිත්‍යයෙහි වූ ආචාර ධර්මය වට්නාකම් සිය කෙති තුළ අවධාරණය කළේය. ඔහුගේ ජනපිටිය ත්‍රවකතාව වූ "Grendel" හි (1971) පුරුණී ඉංග්‍රීසි විර කාව්‍යයක් වූ "Beowulf" යන්න ප්‍රතිකර්තනය කෙරෙයි. එහිදී ගාචිනර මුලික වගයෙන් යථාර්ථවදී එළඟුමක් සහිතව වඩා නවීකරණයෙන්මක ගිල්පතුම එහි යෙදිය. එවන් ඒවා නම් අතිකර්තන (අතිකාවර්ශන හෝ අතිතය කරා වූ පසු මග්න් (flash backs) කරා මැද කථා (stories within stories), පුරාකථා ප්‍රතිකර්තනය (Retelling of myths) හා වඩත්තාන්ත සංසන්ධනය (contrasting stories) ආදිය ඔස්සේ මානවීය ජීවිත අවස්ථා පිළිබඳ ව සත්‍යය ගෙන එයි. ඔහුගේ කථිවල අවධාරණය කරන ප්‍රධාන අදහසක් වන්නේ ඇතැම් මානවීය වට්නාකම් හා ක්‍රියා ඒ ඒ වට්නාකම් ජීවිත පුරුණත්වය සඳහා හෝතු වන බවයි.<sup>13</sup>

ආචාරවාදීනාවය විරත්තන සලකුණක් සේ රඳවාගතිමින් ඉතා පුරුණී ජීවිතාදුරුයක්, වත්මන් යුග සාධක අතර තබමින් ප්‍රතිකර්තනය කරන ප්‍රබන්ධය තුළ වෙසස් වූ දිශ්චාවරමය යුක්තියක් අන්තර්ගත වේ. මෙවන් ප්‍රබන්ධ තුදු එතිනාසික කථාන්තාර නො වේ. එවා යෙහි පුරාකථාමය වූ ආචාර ධර්මයක් වර්තමානයේ පුනර් අගුෂුමකට හෝ ප්‍රහාරසංස්කරණයකට ලක්වේ.<sup>14</sup> මෙවා තුළ නෙස්සර්ගික හෝ අන්තස්ස්ථා වශයෙන් (intrinsic) යථාර්ථමය හාවය හා පරමාර්ථමය හාවය අතර සාදාග්‍රහවාදයක් (Parallelism) දක්නට ඇතැයි තියබෝර් එවි. ගැස්ටර් (Theodor h. Gaster) සිය "myth and story" නම් ලිපියෙහි දක්වයි.<sup>15</sup> මොවායේ කියුවෙන මෙති පුරාකථාමය පරිසරවල සිට වන්මනට හෝ එම වටින ජීවත්වන කාල පරාසයට ඇති අන්තර් සබඳතාව විස්තර කළ හැකිකේ "ස්වයං පරාවර්තනයිය හාවය" (self reflexivity) ලෙසින් බව ලේඛකයෙක් දක්වයි.<sup>16</sup>

කථාවේ වටින කිසියම් ප්‍රබන්ධ ලේඛකයෙක් තුළ යමිකිසි පුරුවාදුරුයක් අනුගමනය කරමින් අතිතය හා වත්මන අතර ප්‍රත්‍යාවර්තනය (එහා මෙහා යාම) මෙහි ස්වාහාවයයි. ඇල්බෙයා කැමුෂු දක්වන ආකාරයට සම්භාව්‍ය යුගයේ සංවේදිතාව හා තුළන යුගයේ සංවේදිතාව අතර වෙනස ඇත්තේ දෙවිධියෙනි. පළමු වැන්නේ දී පාර හෙතිනික ගැටුපු මතන්, දෙවැන්නේ දී සඳාචාර ගැටුපු මතන්, මිනිස්බ්‍ර රඳා පවතී.<sup>17</sup> පුරුණී දෙය ප්‍රතිනිර්මාණය යන්න එතිනාසික ප්‍රබන්ධයෙහි කාර්යයකි. මේ ලිපියේ අපර හාගයෙන් විස්තර කෙරෙන ආචාරවාදී ප්‍රබන්ධය රට වඩා වෙනස් වූවකි. තුළන ආචාරවාදී ප්‍රබන්ධය මත්‍යා වෙනස් අකාලිකහාවය මත පදනම් වෙමින් අතිත මත්‍යා ස්වාහාවයෙහි වූ ගුඩ් හා අඟුර කත්ත්ව, ප්‍රහාරසංස්කරණය කොට තත්ත්වයකට ගෙන එයි. එච්මන් ලිව (Edmund Leach) නම්

මානව විද්‍වතා කියන පරිදි පාරහෙළාතික තත්ත්ව, තුළන සන්දර්භයේ දී සංකේතකරණය කෙරේ. එහි වූ පුරාකථාමය කත්ත්වය ප්‍රතිනිර්මාණයේ දී පැරණි ස්ථාන අනන්‍යතා වෙනස් කර නව ස්ථානය අවකාශ ගොඩනැගේ.<sup>18</sup>

මේ කාරණයේ දී තුළන ප්‍රබන්ධයේ පරිහරණය වන හාඡාව පිළිබඳ අවධාරණය කළ යුතුවේ. ප්‍රබන්ධයේ භාවුවන බස සංකළුප දීවිත්වයක එකලස් කළ හැකි බව ඔක්ස්පර්ඩ් ගුරුකුලයේ උගතකු වූ ජේස්සන් ඇඩ්සන්, තවත් සංස්කාරකයකු සමග පළ කළ පැට්ටිල් හා ස්පෙශක්ටට්ටර් සන සගරාවල ප්‍රකාශ කළේය. එනම් වාග්වේදග්ධතාව හා අව්‍යාජ වාග්වේදග්ධතාව ලෙස එය අංග දෙකකි. ව්‍යාජ වාග්වේදග්ධතාව යනු නොගැනීම්, පුද්ගනාත්මක හාඡා හරණයයි. ආචාරවාද වාග් විද්‍යාග්ධතාවේ දී පායකයාගේ ජීවිත සංකාෂ්ටීය උත්තේෂණය වන පරිදි සංකළුපරුප පෙළගසම්න් සිදුකරන රස පුරුණ වාග් රවනාවක් අපේක්ෂා කෙරේ.<sup>19</sup>

තුළනත්වය හා තුළන විවාරය හැඩැගැසෙන්නේ 1941 දී ජේන් තොවී රන්සම් (John crow Ranasom- 1888-1974) විසින් ලියන ලද "The New Criticism" කානියෙහි අඩංග කරුණු ඔස්සේය. මේ මගින් ගොඩනැගෙන හාව විවාරයේ දී අදාළ කානියේ පෙළ (Text) ව්‍යාවාවලියක් ලෙස අර්ථ පළ කරන අයුරුන් එකී අංගයන් නිස්ස හගන්නා වූ සංකිර්ණ අන්තර් සම්බන්ධතාව විවිධාර්ථ අතර සංස්විතන ආදි සැක්ෂමතා ද සැලකිල්ලට ගැනේ.<sup>20</sup>

තුළන ප්‍රබන්ධයේ බස වනානි ලේඛකයාගේ හිතුමතයට සකස් වියයුතු ඔහුගේ හෝ ඇයගේ බුද්ධායැයි සමහර ලේඛකයේ සිතති. එබදු නිදසුන් කිහිපයක් මතු දැක්වේ.

"පුද්ද ගණනාවකට පස්සෙන් මිනිස්සු මිසක් කැරපෙන්නො මැරිලා තිබුණෙ නැ."

(සුන්නා රාජකරුණානායක, පොදු පුරුෂයා, 9 පිටුව)

"කැරපෙන්නො" යන ප්‍රාණවාවේ ව්‍යනය" "හරක්", "උංරෝ" ආදි නාම ගොනු සමග එකට වරනැගේ. එවන් විටක "නිබුණෙ නැ" යන කිටිත අවසන් ක්‍රියා රුපය වෙනුවට අපේ බසට ආවෙණික රුපය නම් "හිටියෙ නැ" යන්නය මේ ආභ්‍යානයේ කිටිත බස ගැන ප්‍රශ්නයක් නැත්ත් මෙවන් තැන් රාජියක කිටිත බසේ මොදු වියණය ද උල්ලාසනය වී තිබේ.

"එක පැත්තක සැස්සිය අතික් පැත්තෙ ගබඩා කාමරයක්. එකෙන් යකඩ් ඇඳක් දාලා නිදන කාමරයක් හැටියට පාවේවි කළා" (පොදු පුරුෂයා, 21 පිටුව) මෙතැනු "එශෙන්" යන්නෙහි වරනුගැනීම් ස්වරුපය වැරදිය. "එශෙන්" යන්න එතැන්ව යෙදිය යුතු ව තිබිණි. "කළා" යන කිටිත ආභ්‍යානය, යම් කර්තාවරයකු සමග සම්බන්ධ විය යුතු නමුත් මේ ගේයේ ඇරණුමේවත් එවන් කරනා කෙනෙකු දැක්නට නැත. 2010 සාහිත්‍ය ත්‍යාගය දිනු සුම්තා රාජුබද්ධගේ කන්දක් සේමා යන්නෙහි

බස ද සපුරා කිරීතය. කිරීත බසින් නවකතා නොලියවිය යුතු යයි මෙයින් තො භැගේ. මේ නවකතාව සම්බන්ධ ව ලංකාවේ ජ්‍යෙෂ්ඨ විවාරකයෙකු වූ මහැදුරු ආරිය රාජකරුණා විසින් සිංහල ගාස්ත්‍රීය අතිරේකයෙහි වැදගත් අදහස් පළකරනු ලබා ඇති.

"నవకකාවට අදුල්ල ජපන් විරිත ප්‍රභා නිර්පෑණය වනුයේ අස්වාහාවික හෝ රාගාධික පුද්ගලයන් ලෙසිනි. සෙරාසාන් විසින් ඇගේ සැමියා වන හරාදාසාන් හඳුන්වා දී ඇත්තේ මෙසේ ය.

"හරාදාසාන් රු මැදියමේ යහන්ගත වෙන්න උත්සාහ කරන ද්වාස් තියෙනවා තමයි. ගැනු කියන්නේ නත්තල් කෙක් එකක් වගේ. විසිපහට පස්සේ වැඩික් නැ කියලා හරාදාසාන් අතික් පැත්ත හැරෙනවා." (100 පිටුව) "හරාදාසාන් සූදුවටත් ගිය. ස්ත්‍රී සමාගමය සෞයාගෙනත් ගිය. සූදුවෙන් පැරදුණුම බිලා නිදාගන්නවා. ගැනු සමාගමයන් පස්සේ මූල්‍ය රම ඒ අභ්දුකීම විවිත විදිහට මට වර්ණනා කරනවා." (156-157 පිටු)

ඡ්‍රපතන් ජාතික මහල්ලකුගෙන් තුළ ලේ අන්දුකීම්ක් විස්තර කොට ඇත්තේ මෙසේය. “වයසක මූල්‍යසයගේ ස්වාමිපුරුෂයා, අනියම් සැමියක් බව දැනගත්තේ කතා බහ කරන කොට, සොරසාන් ඇතුළට ගියා. වයසක තැනැතියි සොරසාන් පසුපසින් ගියා. ඒ තැනැතිගේ අනියම් පුරුෂයා මගේ පෙළ අතැවැටු. පරබල්ලා.” (242 පිටුව.)<sup>1</sup>

ඉහත තවකතාව පමණක් නොව බොහෝ තුනන තවකතාවල රුකයන් අසම්මතයේ විරයන් වන්නේ එකකේක් සම්මත සඳාචාරය දෙදරවා දැමීමෙනි. නැතිනම් සම්මත සිංහල බසේ සටරුපය උඩුයටිකුරු කොට ඇක්ෂර වින්‍යාසය වැයුදීමෙනි. ප්‍රතිමා බෙවිස්සා (Pratima Bowes) දක්වන අන්දමට යම් සමාජයක වූ සමාජ හා චිත්‍යන් (social customs) වාරිතු (conventions) හා අමුර්ත ස්වභාවයේ සඳාචාර මූලධරීම (General Principles of an abstract) අතරති අවාර ධර්මය හා චිත්‍ය (Moral Codes) යම් උගෙනුවට, දේශීකයෙකුට හෝ ඕනෑම අයෙකුට පැහැදිලි ව වටහාගත නොහැකි වූ විට ඔහු අතින් සඳාචාරමය වින්තනය පිළිබඳ බරපතල පැවැත්ම සිද්ධේ.<sup>22</sup>

‘‘ ලියනගේ අමරකිරීතිගේ අවක ප්‍රතිඵල නවකතාවේ අක්ෂර වින්‍යාසය ප්‍රමුණ ම පරස්පරතා ඇති කරයි.

උදා:- මේ කතන්දර යථාර්ථයෙන් සැබු යථාර්ථ වෙත ඔහු ඇද දම්මින් උරකරන ඇමතුම් දෙකක් ආවා. “ගිහු නායකයෝ තිදහස්” (ආණ්ඩුවේ පත්තර) “ගිහු වීරයෝ ගෙදර එති” (ආණ්ඩුවේ නොවන පත්තර) (ඇටක පත්ත, 194 පිටුව)

ලියනගේ අමරකිරීති මේදිසි “යථර්පය” යන්න වහාප්‍රාණ අකුරැ එලෙස ම තබයි. එහෙත් “ඇඹු” යන්නෙහි මුරුධු ජ්‍යෙෂ්ඨ “ඡ” කාරය වෙනුවට තාලුපු “ඉ” කාරය යොදායි. එසේ ම අමරකිරීති නොදැනුවත් ව ම ආඛ්‍යානයේ දිගට ම ඔහු යොදා කළේ ආඛ්‍යාත රුප අවසන් පිටුවේ ලිඛිත බවට පෙරලි ඇතු.

ලංදා:- වැඩි ද්‍රව්‍යක් යන්න කළින් ආර්ථිය ඇටා.

.....හද ක්මිපා කරන ලිපියකින් පසු තන්ද, ඒකනායක ගෙ ගෙදර ගියා. (අවක පත්තු 482 පිටව)

පවුල් සොබඳ සේවකාව අවුරුදු නතුවෙන් සේවයන් පසු විග්‍රාම ගත්තාය. (488 පිටව)

මෙම පුද්ගලයා ගැන නඟ්දගෙන් හාරහාරා අසන්නට මට හිත හදාගත නොහැකි විය. (489 පිටව)

ලියනගේ අමරකිරීති ඇතුළු තවත් ලේඛකයන් සිහිප දෙනෙකු අස්සර වින්‍යාස නොක්කා ලියන්නේ, එසේ ලිවිමෙන් තමන්, සම්පූදාය රුත්තිවත් කරන මහා පාඨකරුමයකින් ගැලවී ඇතුයි අවව්‍යති.

ලිදා:- “නැණ ලේ” ද හොඳින් රක ලියන ඒ නිසා  
මහාචාර්යරුන්ගේ ගෞරවය ද ලබන මා මගේ ඒ අනික් තම  
නොකියන්තේ එය කිසු ගමන් ම දැනගත හැකි තරම් මා දැන් ප්‍රසිද්ධ  
තිසායී.”

(അഭ്യന്തരം - 489 പേര്)

ලියනගේ අමරකිරීති යනු ඔහුට ඉස්මතු කිරීමට අවශ්‍ය ගුද්ධ වූ මානවවාදය ප්‍රකාශ කිරීම සඳහා ඒ ඒ සහන්දැහැයේ දී නොයෙක් ප්‍රකාශන යාන (vehicles of expression) සොයා ගාස්ත්‍රීය හා තීරමාණාත්මක අත්හැදා බැඳීම් කරන්නෙකි. ඔහු ඒ සඳහා විවිධ විශ්වාසන්තර නිදසුන් සිය කෘතිවල සපයයි. ඔහුගේ සහංස් සාක්ෂීය කෘතියේ එන එක්වෙනි සයින්දේගේ "Culture and Imperialism" කෘතියෙන් ලියනගේ උපටා දක්වන උද්ධාතයේ සාරය වන්නේ ද අද මෙලොවේ තනි, නුදෙකළා, ගුද්ධ අම්ගු, ප්‍රංච (වියෙන්මයෙන් මානව වර්ගය සම්බන්ධයෙන්) නැති බවය. උග්‍ර වූ අමානුෂීක ජාතික හැරීම් ඇතුම් විට සාම්ප්‍රදායික අක්ෂර වින්‍යාස තහවුරු කිරීම තුළ ද, පණ ලැබිය හැකි යයි ලියනගේ සැකු කරන සෙයකි. එහෙත් ඔහුගේ ඉංග්‍රීසි ලේඛනවල, සාම්ප්‍රදායික අක්ෂර වින්‍යාස රැකිමට ඔහු පෙළගැනීයි. සිංහල බසේ සම්මත අක්ෂර වර්ද්‍වා ලියන ලියනගේ මහතා ඉංග්‍රීසි අක්ෂර වර්ද්‍වා නොලිවීම විස්මයට කරුණකි. ආචාර්ය ලියනගේ අමරකිරීති "The Sri Lankan Journal of Humanities" 2006 කළාපයට ලිං ඔවුන්ගේ Emplotment and character in Narrative Discourse Vessantara As a proto Novel" නම ලිපිය නිදසුනට ගතිම්. එහි 78, 79,80,81,82 ආදි පිටුවල පිළිවෙළින් හමුවන "Through, emphasize, listen, author, psyche, යන වෙත ඉංග්‍රීසි ක්‍රමයට උව්වාරණය වන සැරි විමසුම්. තෝරු, එම්පැසිස්, ලිස්ත්න්, ඔතර, සඳුකී, යනුවෙති. එහෙත් ඒ වෙත පෙනෙන සැරියට සිංහලෙන් උව්වාරණය කළහාත් මෙසේය.

ත්‍රේලාවින් එමැඟිස්(z), උස්ක්ටන්, සුවතෙස්, ඡේස්ව, යනුවෙනි. එවිට ජීවා, අත්තනාමික ව ලියිය යුතු වන්නේ Thru, emphasis lisn, orther, syki ලෙසය. මේ තත්ත්වය පරස්පර හැඳුම් මතකරයි. අටවක ප්‍රත්තු නවකතාවෙහි, දාශ්වේදායක් වශයෙන් පැව්තාත් තුනතන කත්ත්වයන් ඇතැයි ද නොහැගේ. පවත්නා සමාජ, සහස්කාතික හා දේපාලන ක්‍රියාවූ විසින්, ද්වීතීයන් පොරුෂයක් දක්වා ගසාගෙන යනු ලබන කළයා මිශ්න්, එවන් තත්ත්වයේ තවත් තරුණයන් වටහා

గැනීමෙහි ලා ඔහු සූචිතයක් වැන්නක් සපයයි. වත්මනේහි ලියාවෙන නවකතා පිළිබඳ මහාචාර්ය කුලත්තිලක කුමාරසිංහ මෙසේ හගියි.

"නුතනවාදය, පෑවාත් නුතනවාදය වැනි විවාර හා බැඳුණු සිද්ධාන්තවලට අනුරූපී අත්දැකීම් ක්ෂේත්‍ර අල් සමාජයේ තිබුණේ නැං ඇතුම් නිරමාණකරුවන් මේ රිතින්ට අනුකූලව නිරමාණ කළත් ඒව සාර්ථක වුණෙන් නැං. ඒ විතරක් නොමෙයි. එක පෑවාත් නුතනවාදී නවකතාවක්වත් ලංකාවේ බිජිවෙලා නැං."<sup>23</sup>

ආචාරය ලියනගේ අමරකිරීති තුළ පෙපිදෙන, හඩනගනහැ මත්‍යාලාව පිළිබඳ විශ්ව සාධාරණ ආකල්පයට අප ගරු කළ යුතුය එහෙත් ඔහු තම ආත්ම ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී ඇතුම් විට ප්‍රායෝගික ව්‍යාකුලා තුළ පැවැලෙන බව කාරුණික ව සඳහන් කළ මත්‍යාලාව 2011 සංස්කෘති ජනවාරි කළාපයට, උස්වත්තේ ආරච්චි විසින් “අවවක ප්‍රත්ත්‍ය - බස නිමුෂුම සංස්කරණය” ලෙස ලියන ලද ලිපිය මේ ගැන වැඩිතර කරුණ අනුවරණය කරයි.

ପୋଡ଼ୁଲେ ବୋହେଣ୍ଟ ଭୂତନ ନିଵିକାଳରେ ଉପଯୋଗି ଥି ବିଜ ପିଲିବା  
ମିହାବୁଦ୍ଧିରେ ଆୟରିଯ ରୂପକର୍ତ୍ତାଙ୍କୁ ଉପରେନେ ମେଲନ୍ତ ଜୀବିତରୁକୁଣ୍ଠି.

"න්වකතාව සඳහා උපයෝගි කරගත් හාඡාව පිළිබඳ එළඹිය හැකි තීරණය කුමක්ද? මෙහි ඇතැම් කොටස් කළේ බසින් ද ඇතැම් කොටස ලිඛිත බසින් ද රචිතය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විට අනුවිත හාස්‍යයක ජනිත වේ. තව ද ගැහුරින් ඉදිරිපත් කළපුත් ප්‍රවත් සරල ලෙස ඉදිරිපත් කෙරේ. එමෙන් ම එකි පිළිවෙත ගෙවියේ සමඟතාවට හානි කරයි. නොයෙක් විට යොදා ගත් කෘතිම ව සාදා ගැනුණු කළේ බස් ස්වභාවිකත්වයෙන් තොරවන ප්‍රතර භැගීම් අවස්ථාවයි."<sup>24</sup>

මේ ලිපියේ තේම්ව වන ආචාරවාදී බව හා භාණු ප්‍රභූත්වය ද රකුණු දෙස් විදෙස් නවකතා කිහිපයක් පිළිබඳ අවසන් වශයෙන් අදහස් දැක්වේ. කැත්ලින් ජයවර්ධනගේ සත්‍යකාම නවකතාව සාම්ප්‍රදායික හින්දු ජීවිතය විනිවිදුගෙන එය තැරුදුලා දිය සත්‍යකාම නම් තරුණ රෙකුගේ සත්‍ය ගෛවෙංඡලය පිළිබඳ ප්‍රයාකතාමය ජනුළුතිය යළි ප්‍රතිනිර්මාණය කිරීමක් වැනිය. එයින් ප්‍රකට වන සාරාරාය වත්මනේ අධි පාරිභෝගික ජීවත්තයට ඇගේවර යල් පිතු එහෙත් උත්තර අර්ථයකි. එකි කතාවේ වර්තමාන ආලෘත්ත්වය කෙසේ වත්ත එහි බිස ප්‍රතියායින් රුම්මිය වේ.

"අැ ප්‍රහාසිමලන්න දැස් ඔසවා ප්‍රථම වරට ඔහුගේ මූලුණ දෙස සාමුෂ් බැඳීමක් හෙවතාය. තමා වෙනුවෙන් ම පනවාගෙන තිබූ අනු පණත් සියලුල ඔහුට මොහාකට අමතක වී ගියේය. නිරායාසයෙන ඇය දෙසට දිගු වූ දැනින් කළ යුතු වෙනත් කාර්යයක් ගැන ඔහු ඝෘණික ව සිතාගත හැකි තො විශ. එසවුණ අතින් ජටාවේ තොවූ ඇදයක් සකස් කර ගැනීමට ඔහුට ගණදෙවී තුවණක් පහළ වූයේ ඝෘණික ව ය." (කාත්ලින් ජයවර්ධන, සත්‍යකාම, අත් පිටපත, 06 පිටවල්)

ହରାନ୍ତି ହେଲାଗେ ପିଦ୍ଧିରାପ, ରାତିନ୍ଦ୍ରନାଥ କୁହୋରାଗେ ବୁଝାଗ  
ଫୁଲ ଶିଷ୍ଟ ବକ୍ଷ (Pearl S. Buck) ତାଙ୍କ "The Good Earth" ରାତିନ୍ଦ୍ରନାଥ

තාගේරුගේ ගෙරු, අර්තන්දති රෝසිගේ "The God of Small things" අදි විදෙස් නවකථාත්, ලෙනප්පි වුල්ලේගේ "Village in the Jungle" වැනි කථිත් මනුෂයන්ටයේ පුගලදී තරස් කැපුම් හා සුගැහුරු සංකිරණතා, වඩාත් ප්‍රතිතර්මාණත්මක ව හෙළි කළ තිරමාණයේ වෙති. මේ සියලුලෙහි ම කාතියේ අන්තර්ගතය හා සමාජී මෙනෙයු හාඡා යානායක් වූයේය. රෝත්ද්‍රානාත් තාගේරුගේ විභිංත් ප්‍රබන්ධ සියලුල අතරහි වතුරුග කථිය විශිෂ්ටව වන්නේ, අතිජියින් වර්තමාන ඉන්දියානු ජීවිතයේ තෙව්රාගත් වරිතාදරුක කිහිපයක් මින්, ආධායන්මික ප්‍රතිවේදය බඳ මුනවිය සාරුලයක් පාඨකයාට දීමට කතවරුයා තුත් කරන බැවති.<sup>25</sup>

ଭୁବନ ନାଲକଣା ଅତର ମୈନ୍‌ଲିଙ୍ଗ ହାତ୍ତାଳ ହୈପିରିଲ୍ କାନ୍ତି ନୈତି  
କରିଛି. ହାତ୍ତାଳେ ବୁ ଅବସାର ବାଗ୍‌ଵିଦ୍‌ଗ୍ରଦିତାଲାପ ଆ ପହରଦୀମ ଲୋହେଟି  
ଭୁବନ କଣାକରିଲେନାମ ଅନିମତ ବୁ ଖେଦିନି. ଶେ ଅତର ମହିନ୍‌ଦ ରତ୍ନାୟକ  
ନାମି ବୁ ତର୍ଯ୍ୟଙ୍କ ନାଲକଣାକରିଲାଗେ ଲାଲାଯରିନ୍ ମିଳିମଳିଲେ ଦୂର ପାଇଁ  
କଣିକ କେରେ ଅପରିଭାବି ଅଧିନାୟ ଯୋମ୍ବି କଳ ଫୁଲ ବେଳି. ଶେଯି ପାଇଁକ  
ବୁ ଲରିତ ତେବେଳିନ୍‌ତେବେଳି ଦ ଭୁବନ ଜନ୍ମରଖାଯ କୁଳାଯ. ଶେବେଳି ମେ କାନ୍ତିଯେ  
ଅବସାନ୍ୟ ଭୁବନ ତେବେଳିଯେହି ବୁ କୁଳାବର, ପ୍ରତିଶ୍ରୀ ବିରହିନ, ଆଯାଲେ  
ଯନ ଯୋବନ୍ୟାଯ ପ୍ରାର୍ଥନାରମଦ ହା ଆପାର ଦର୍ଶିତ ନିଷ୍ଠାବକ୍ ଅନବା  
ନିବୀମ ବିଶେଷାଯକି.

"මිනින්ද රත්නායකගේ උක්ත තවකතාව සමාජ සංවර්ධන තොටුවක් මානුෂීක පසුබීමක් තුළ සදාචාරාත්මක උත්තනතායක් වෙත විහිද වූ අපුරු කානියකි. ඩින්දනාත් තාගෝර් ගුන්ප කර්තාවරයකු හා කවියකු වගයෙන් ප්‍රකට නමුත් සමාජ නියාමකයෙකු ලෙස මහු අතින් ඩින් වූ "ග්‍රාම උත්පානීකරණ සංකල්පය" (Tagore on village upliftment) ගැන බොහෝ දෙනා තො දනිති. තාගෝර් සිය සංකල්පය පෝෂණය කළේ දේශීය යැන මිම්ප්‍රාවක් (Indigenous Epistemology) පාදක කර ගනිමති. එලෙසින් කරතා මහින්ද තම තවකතාව තුළ හාචාත්මක ව සහ සමාජය වශයෙන් අනෙකුත්තා ව ගැටවන විටෙක ඒකාත්මික වන, තව විටෙක පසිතුරුවන, ගෞහීවන ප්‍රෝම්පීය වන සරාගික වන සහ අවසානයේ දී මානවීය සාර්ථල උකහාගන්නා වටින රසකින් සිය මානව සමාජ ආඛානය සමුළුත් කරයි.<sup>26</sup>

"හඳුනියේ වැහි අලුර පහවි ගියේය. බටිර අහසේ සිට විදුලි පන්දමක් එක එල්ලේ ගැසුවාක් සේ ඉර ආලෙක් අනුරක් පොලාව පිට අතුරුවාලුයේය. තෙත්කා ගිය පොලාව පිට රන්වන් පාටක් විහිදුවමින් ඉරි එහි වැතිර ගත්තේය. තැනින් තැන එක් ව පල්ලේවමින් තිබූ දිය කඩිනි ගුර එහියේ දිස්න නගන්නට විය.

.....பஸ்ஸிடிய தீரு ரிகேஷ் ம் லைட்டூ சிட்டர்க் னோவலா வியன் பேரவை சிரி கல்வு வியந தீயவீ கொசினி. அதற்கு பதர யூட் ஹெகி ஸ்ட்டி பே விலாவே் ரூ மலு கிரிமல் ஆஸ்தா் வ சிரிதி. ரூ ரிகேஷ் ரீக மேர்வன

විට, සීතල පොලව උණුප්පම් කරන විට ර්ට ඉඩිමට සිතු සෙවණැලි නැගෙනහිර දෙසට දික්වී යන්නට ගත්තේය.”<sup>27</sup>

මොඩුගේ බස, තුතන ප්‍රබන්ධයේ භාජා යෝජනය ගැන හදාරන්නාවුන්ගේ අපක්ෂපාති හා විශේෂ අවධානයට යොමු වුව මතාය.

#### අභිජන මූලය

1. ශ්‍රී ශ්‍රී ප්‍රජාත්‍යාමාන කොඩා ගෙවෑම් ප්‍රතිච්‍රියාව (1999) (සංස්.) පන්වීත වැළැව්වියේ සේරත ස්වාමීන්දුයන් වහනසේ, එස්. ගොඩගේ සහයෝගයේ. කොළඹ, 10, 1017 පිටුව
2. සුනන්ද මහේන්දු (2000) සාහිත්‍යකාලා ග්‍රන්ථාකරය, එස්. ගොඩගේ සහයෝගයේ, කොළඹ-10, 136-137 පිටුව.
3. එ.වී. සුරත්‍යා (1991) සාහිත්‍ය විවාර ප්‍රදීපිකා, ප්‍රදීපා ප්‍රකාශකයේ කොළඹ-12, 03 පිටුව.
4. Arthur Asa Berger (1982) Media Analysis Techniques, SAGE publication, U.S.A., p.82
5. කිරිනි කළඹේ “නිලධාරිය දුටු සිහිනය” නවසුළුගය, 1982-2-12
6. Ann Swinfen (1984) In **Defence of Fantasy**, Routledge & Kegan paul'London, Boston, P.234
7. Albert, Camus (1954) **The Rebel**, Hamish Hamilton, London, (Herbert Reed's foreword), p.08
8. John Stevens (1990) **Lust for Enlightenment**. Shambhala publications. Boston see the chapters, "The Jewel in the lotus" and "The red Thread of passion: Zen in the Art of sex"
9. Franz Kafka Collected stories (Ed) **Gabriel Josipovici**, (1993) David Campbell publishers, London, "Introduction" P. xiv
10. Gabriel Garcia Marquez (1970) **"One Hundred years of Solitude"** penguin Book Ltd U.S.A.P. 50
11. ලියනගේ අමරකිරිති (2005) අමුතුකතාව, විශේෂුරිය ගුන්ප්‍ර කේන්දුය, මුල්ලේරියාව, 205 පිටුව
12. Ann Swinfen, **Indefence of fantasy**, PP-231-232
13. පොල්වත්තේ බුද්ධදාන්ත මහ නායක හිමි (2002) ඉතා පැරණි සිංහල බණ කථා, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දැනිවල, 38,40,47 පිටුව
14. Kathryn van Spanckeren (1994) **Outline of American Literature**, United States Information Agency p. 107
15. Alan Dundes (Ed) (1984) **Sacred Narrative**, U.S.A, P. 114

16. ලියනගේ අමරකිරිති “පුරුව තුතන හා තුතන සහිත්‍ය අතර නිර්මාණකමක සබඳතා” (2010) සමරවනා (පංච්) මිනුවන්ගැමුවේ මහානාම හිමි, පාලි හා බොද්ධ අධ්‍යාපන ආයතනය, සයිලිර්ගේට් පොදු සමාගම, තුළේගොඩ, 296 පිටුව.
17. සේමරත්න ලියනාරචි “පාලිවිය මතු පිට සියලුළු ආධ්‍යාත්මික යථාර්ථය සාක්ෂියකි” සිංහල, 2007.05.08
18. Edmund Leach (1976) Culture and Communication, Cambridge University Press, U.S.A, p.37
19. සේමරත්න ලියනාරචි, සිංහල, 2006 ඔක්. 05
20. „ සිංහල, 2011 ජනවාරි 30
21. මහාචාර්ය ආරිය රාජකරුණා “ලියනිකත්වය විකිණීමට දැරූ තැතක්” සිංහල, 2011 ජනවාරි 30
22. Pratima Bowes (1959) **The Concept of Morality**, London. P. 43
23. මහාචාර්ය කුලතිලක කුමාරසිංහ “ලංකාවේ ප්‍රග්‍රාම් නව්‍යවාදී නවකතා තැඹු” සිංහල, 2011, ජන: 30
24. මහාචාර්ය ආරිය රාජකරුණා, සිංහල, 2011 ජනවාරි: 30
25. රචිත්ද්‍රනාත් කාගේර්ගේ, වතුරුග (පරි) බඩ්ලම්. ගුණතිලක, තරුග ප්‍රකාශන, මුදුන්ගොඩ (2007)
26. ආචාර්ය සාලිය කුලරත්න, ලංකාදීප, 2010, අග්‍ර. 10.
27. මහින්ද රත්නායක (2009) වලා යටින් මේම්බලට ඉර පායා, එස්. ගොඩගේ සහයෝගයේ කොළඹ, 10, 1017 පිටුව